

ශ්‍රී ලංකා ගිණුම් හා විගණන ප්‍රමිත සමීක්ෂණ මණ්ඩලය - 2016

ශ්‍රී ලංකා ගිණුම් හා විගණන ප්‍රමිත සමීක්ෂණ මණ්ඩලයේ 2016 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය කාර්යසාධන ප්‍රකාශනය, ස්කන්ධය වෙනස් වීමේ ප්‍රකාශනය සහ මුදල් ප්‍රවාහ ප්‍රකාශනය හා වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්ති සහ අනෙකුත් පැහැදිලි කිරීමේ තොරතුරු සාරාංශයකින් සමන්විත 2016 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 1971 අංක 38 දරන මුදල් පනතේ 13 (1) වගන්තිය සහ 1995 අංක 15 දරන ශ්‍රී ලංකා ගිණුම් හා විගණන ප්‍රමිත පනතේ 33 (2) වගන්තිය සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවෙහි ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. මුදල් පනතේ 14(2)(සී) වගන්තිය ප්‍රකාර මණ්ඩලයේ වාර්ෂික වාර්තාව සමඟ ප්‍රකාශයට පත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

1.2 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ වගකීම

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතවලට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශයන්ගෙන් තොර වූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකි වනු පිණිස අවශ්‍ය වන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

1.3 විගණකගේ වගකීම

මාගේ විගණනය මත පදනම්ව මෙම මූල්‍ය ප්‍රකාශන පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීම මාගේ වගකීම වේ. මා විසින් උත්තරීතර විගණන ආයතනයන්ගේ ජාත්‍යන්තර විගණන ප්‍රමිතවලට (ISSAI 1000 – 1810) අනුරූප ශ්‍රී ලංකා විගණන ප්‍රමිතවලට අනුකූලව මාගේ විගණනය සිදු කරන ලදී. ආචාර ධර්මවල අවශ්‍යතාවන්ට මම අනුකූලවන බවට සහ මූල්‍ය ප්‍රකාශන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශයන්ගෙන් තොරවන්නේද යන්න පිළිබඳ සාධාරණ තහවුරුවක් ලබා ගැනීම පිණිස විගණනය සැලසුම්කර ක්‍රියාත්මක කරන බවට මෙම ප්‍රමිති අපේක්ෂා කරයි.

මූල්‍ය ප්‍රකාශනවල දැක්වෙන අගයන් හා හෙළිදරව් කිරීම්වලට අදාළ වන විගණන සාක්ෂි ලබාගැනීම පිණිස පරිපාටි ක්‍රියාත්මක කිරීම විගණනයට ඇතුළත් වේ. තෝරාගත් පරිපාටින්, වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශයන්ගෙන් අවදානම් තක්සේරු කිරීමද ඇතුළත් විගණකගේ විනිශ්චය මත පදනම් වේ. එම අවදානම් තක්සේරු කිරීම්වලදී අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස මණ්ඩලයේ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට සහ සාධාරණ ලෙස ඉදිරිපත් කිරීමට අදාළ වන්නා වූ අභ්‍යන්තර පාලනය විගණක සැලකිල්ලට ගන්නා නමුත් මණ්ඩලයේ අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමට අදහස් නොකරයි. කළමනාකරණය විසින් අනුගමනය කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය හා යොදා ගන්නා ලද ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය ඇගයීම මෙන්ම මූල්‍ය ප්‍රකාශනවල සමස්ත ඉදිරිපත් කිරීම පිළිබඳ ඇගයීමද විගණනයට ඇතුළත් වේ. විගණනයේ විෂය පථය හා ප්‍රමාණය තීරණය කිරීම සඳහා 1971 අංක 38 දරන මුදල් පනතේ 13 වගන්තියේ (3) හා (4) උපවගන්තිවලින් විගණකාධිපති වෙත අභිමතානුසාරී බලතල පැවරේ.

මාගේ විගණන මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

2. මූල්‍ය ප්‍රකාශන

2.1 මතය

මූල්‍ය ප්‍රකාශනවලින් 2016 දෙසැම්බර් 31 දිනට ශ්‍රී ලංකා ගිණුම් හා විගණන ප්‍රමිත සමීක්ෂණ මණ්ඩලයේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරීත්වය හා මුදල් ප්‍රවාහ ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතවලට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

2.2 මූල්‍ය ප්‍රකාශන පිළිබඳ අදහස් දැක්වීම

2.2.1 නීති රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවීම

2003 ජූනි 02 දිනැති අංක පීරීඩී/12 දරන රාජ්‍ය ව්‍යාපාර වක්‍රලේඛයේ 9.14 ඡේදය ප්‍රකාරව, සකස් කර තිබූ කාර්ය පරිපාටි අත්පොත සඳහා මණ්ඩලය විසින් 2017 ජූලි 31 දින වන විටත් අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය ලබා ගෙන නොතිබුණි.

3. මූල්‍ය සමාලෝචනය

3.1 මූල්‍ය ප්‍රතිඵල

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව, මණ්ඩලයේ ප්‍රධාන ආදායම වන රජයේ ප්‍රදාන පෙර වර්ෂයට සාපේක්ෂව රු. 24,891,648 කින් එනම් සියයට 35 කින් සහ පුනරාවර්තන වියදම රු. 24,891,648 කින් එනම් සියයට 36 කින් වැඩි වී තිබුණි. විශේෂ ධාරිතා වර්ධන වැඩසටහන් සඳහා ලැබී තිබූ රු. 21,679,041 ක් වූ ප්‍රතිපාදන හා ඒ මඟින් කළ පුනරාවර්තන වියදම මෙම වැඩිවීමවලට හේතු වී තිබුණි.

සමාලෝචිත වර්ෂය හා ඉකුත් වර්ෂ 04 ක මූල්‍ය ප්‍රතිඵල සැසඳීමේදී සෑම වර්ෂයක් සඳහාම මණ්ඩලයේ අතිරික්තයක් හෝ ඌනතාවයක් නොතිබුණද සේවක පාරිශ්‍රමික හා ජංගම නොවන වත්කම් සඳහා ක්ෂයවීම සැලකීමේදී මණ්ඩලය විසින් 2012 වර්ෂයේදී රු.18,926,728 ක දායකත්වයක් ලබා දී තිබුණි. පසු වර්ෂවලදී දායකත්වය අඛණ්ඩව වර්ධනය වී තිබුණු අතර 2016 වර්ෂයේදී රු. 48,869,249 ක් වී තිබුණි.

4. මෙහෙයුම් සමාලෝචනය

4.1 කාර්යසාධනය

1995 අංක 15 දරන ශ්‍රී ලංකා ගිණුම් හා විගණන ප්‍රමිති පනත අනුව, මණ්ඩලයේ කර්තව්‍ය වන්නේ, නිශ්චිත ව්‍යාපාර ආයතන මඟින් ශ්‍රී ලංකා ගිණුම් හා ශ්‍රී ලංකා විගණන ප්‍රමිතවලට එකඟව ක්‍රියාකරන බවට අධීක්ෂණය කිරීමයි.

විගණනයට ඉදිරිපත් කරන ලද තොරතුරු අනුව නිශ්චිත ව්‍යාපාර ආයතනයන්හි මූල්‍ය ප්‍රකාශන සමීක්ෂණයේ ප්‍රගතිය සම්බන්ධයෙන් පහත කරුණු නිරීක්ෂණය විය.

- (අ) දිවයිනේ පවතින නිශ්චිත ව්‍යාපාර ආයතන ප්‍රමාණය මණ්ඩලය විසින් 2017 ජූනි 30 දින වන විටත් නිවැරදිව හඳුනා ගෙන නොමැති බව හා ඒ සඳහා සුදුසු යාන්ත්‍රණයක්ද (Mechanism) හඳුනාගෙන ක්‍රියාත්මක කර නොමැති බව විගණනයේදී අනාවරණය විය.
- (ආ) 2015 හා 2016 වර්ෂවල පිළිවෙලින් මූල්‍ය ප්‍රකාශන 1,527 ක් හා 1,681 ක් ලැබී තිබුණද, එම වර්ෂවලදී සමීක්ෂණය කර තිබූ මූල්‍ය වාර්තා ප්‍රමාණය පිළිවෙලින් 1,122 ක් හා 731 ක් පමණක් විය. එම නිසා වර්ෂය තුළ ලද සියළුම මූල්‍ය ප්‍රකාශන පිළිබඳ සමීක්ෂණයක්, මණ්ඩලය විසින් සිදු කර නොමැති බව නිරීක්ෂණය විය. 2016 වර්ෂය තුළදී මණ්ඩලය වෙත ලද මූල්‍ය ප්‍රකාශන 1,681 තුළ දෙවන වරට ලද පිටපත් (Duplicate), නිශ්චිත ව්‍යාපාර නොවන ආයතනවල හා පෙර වර්ෂවලට අදාල මූල්‍ය ප්‍රකාශන පිළිවෙලින් 66, 79 හා 124 ක් වීම හේතුවෙන් 2015 වර්ෂය සඳහා සමාලෝචිත වර්ෂයේදී ලද මූල්‍ය ප්‍රකාශන සංඛ්‍යාව 1,412 ක් පමණක් විය. මේ අනුව මණ්ඩලය විසින් මූල්‍ය ප්‍රකාශන සමීක්ෂණ කටයුතු කාර්යක්ෂමව සිදු කරන බවක් විගණනයේදී නිරීක්ෂණය නොවීය.
- (ඇ) මණ්ඩලය විසින් පෙර පැවති අහඹු ක්‍රමයට ගිණුම් වාර්තා පරීක්ෂා කිරීමේ ක්‍රමය වෙනුවට සියළුම ආයතනවල ගිණුම් වාර්තා පරීක්ෂා කිරීමේ ක්‍රමයක් ඇති කොට ඒ වෙනුවෙන් මණ්ඩලයේ තාක්ෂණික කළමනාකරුවන් දක්වා වූ නිලධාරීන්ට, රු.65,000 ක මාසික දිරි දීමනාවක් ලෙස සමාලෝචිත වර්ෂය තුළ රු. 11,921,000 ක් ගෙවා තිබුණි. එසේ වුවද ලද මූල්‍ය ප්‍රකාශන වලින් සියයට 65 ක් පමණ අහඹු ක්‍රමයට තෝරා ගෙන වර්ෂ 3 කට හා 5 කට වරක් සමීක්ෂණය කිරීමට මණ්ඩලය ක්‍රියා කර තිබුණි.
- (ඈ) මණ්ඩලය විසින් මූල්‍ය ප්‍රකාශන සමීක්ෂණයේදී ශ්‍රී ලංකා ගිණුම් හා විගණන ප්‍රමිති වලට අනුකූලව ඒවා පිළියෙල කර ඇති බවට තහවුරු කර ගැනීමට ක්‍රමවත් මාර්ගෝපදේශ (Manual/ Guideline)/ පරීක්ෂණ ලැයිස්තු (Check list) / උපදෙස් පත්‍රිකා, අභ්‍යන්තර හා බාහිර සමීක්ෂකයින් වෙත හඳුන්වා දී නොමැති බව නිරීක්ෂණය විය. මේ නිසා මණ්ඩලයේ සමීක්ෂණයට ලක්වන, ඇතැම් මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ගිණුම් හා විගණන ප්‍රමිතිවලට අනුකූල වන බව හෝ අනුකූල නොවන බව දක්වමින් අදාල ආයතනයන් වෙත කිසිදු ආකාරයේ අනාවරණයක් නොකිරීම හේතුවෙන් එම මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේ හා විගණනයේ අනුකූලතාවයන් පිළිබඳව විගණනයේදී ගැටළුකාරී විය.
- (ඉ) මූල්‍ය ප්‍රකාශන සමීක්ෂණය කිරීම වෙනුවෙන් බාහිර සමීක්ෂකයින් වෙත දින 30 ක කාලයක් ලබාදී ඇති නමුත් සමීක්ෂණය අවසන් කර නැවත බාරදීමේදී එම කාලය ඉක්මවා දින 03 සිට දින 32 දක්වා ප්‍රමාදයන් නිරීක්ෂණය විය. එසේම ලබාදුන් මූල්‍ය ප්‍රකාශන සමීක්ෂණය කිරීමකින් තොරව මණ්ඩලය වෙත ආපසු බාරදුන් අවස්ථා ද විය. කෙසේ වුවද, ඉදිරියේදී මෙම ප්‍රමාදයන් සඳහා දඩ මුදලක් ලෙස ගාස්තුවෙන් යම් ප්‍රතිශතයක් අය කිරීමට යෝජනා කර ඇති බව මණ්ඩලය විසින් විගණනයට දන්වා තිබුණි.
- (ඊ) මූල්‍ය ප්‍රකාශන සමීක්ෂණයේ ප්‍රගතිය (පසු විපරම් ඇතුළුව) පරීක්ෂා කිරීම සඳහා මූල්‍ය ප්‍රකාශන ඇතුළත් සමීක්ෂණ ලිපිගොනු පරීක්ෂාවේදී අනාවරණය වූ පරිදි, මණ්ඩලය විසින් ඉදිරිපත් කරනු ලබන සමීක්ෂණ අනාවරණයන් සඳහා අදාල ආයතනයන් වලින් ප්‍රතිචාර නොලැබුණු අවස්ථා, වර්ෂ කිහිපයකම එක සමාන අනාවරණයන් අදාල ආයතන වෙත යවා ඇති අවස්ථා හා ඒවා නිවැරදි වූ බවට ප්‍රතිචාර නොලැබෙන බව සහ තාක්ෂණික ගැටළු සහ තොරතුරු ලබා ගැනීමේ ප්‍රමාදයන් වැනි හේතු මත සමීක්ෂණ කටයුතු අවසන් නොවූ අවස්ථා පැවතුණි.
- (උ) 2016 වර්ෂයේදී ලද මූල්‍ය ප්‍රකාශන තුළ පෙර වසර කිහිපයකට අදාල මූල්‍ය ප්‍රකාශන ද තිබුණු අතර එසේ වර්ෂ ගණනාවක් ගතවී මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීම සම්බන්ධව පසු විපරම් කළ බව හෝ කාලීනව කටයුතු නොකළ ආයතනයන්ට එරෙහිව පනත ප්‍රකාරව, ඉදිරි පියවර ගෙන නොතිබුණි.

- (උ) ශ්‍රී ලංකා ගිණුම් හා විගණන ප්‍රමිති සමීක්ෂණ මණ්ඩලය, තාක්ෂණික හා මූල්‍ය සම්පත් මගින් ශක්තිමත් කිරීමටත් ආයතනයේ කාර්යභාරය සහ විෂය පථය පුළුල් කිරීම සඳහාත් අදාළ පනත සමාලෝචනය කිරීම හා තොරතුරු පද්ධතියක් හඳුන්වාදීමට අයවැය යෝජනා මගින් සමාලෝචිත වර්ෂය සඳහා රු. මිලියන 100 ක අයවැය ප්‍රතිපාදන වෙන් කර තිබුණි. එහෙත් දැනට පවතින පනත ඇති කර මේ වන විට වර්ෂ 20 කට අධික කාලයක් ගත වී තිබුණද, ඊට අදාළ නිර්දේශිත සංශෝධනයන් අමාත්‍යාංශය වෙත ඉදිරිපත් කළද සංශෝධිත පනත 2017 ජූලි 31 දින වනවිටත් අමාත්‍ය මණ්ඩල අනුමැතියට යොමු කර නොතිබුණු අතර සමාලෝචනයේදී හඳුනාගත් තොරතුරු, වාර්තා කිරීමේ නව තොරතුරු පද්ධතියක් හඳුන්වාදීමද සිදුකර නොතිබුණි.
- (ඵ) 2012 සැප්තැම්බර් 19 දින පැවති රාජ්‍ය ව්‍යාපාර පිළිබඳ කාරක සභා වාර්තාවේ 11 වන නියෝගය අනුව, මණ්ඩලය පිළිබඳ සමාජයේ දැනුවත්වීම ප්‍රමාණවත් නොවන නිසා සමාජීය දැනුවත් කිරීම් (Social Awareness) සඳහා ක්‍රියා කළ යුතු බව නියෝග කර තිබුණද 2017 ජූනි 30 වනවිටත් ඒ සඳහා ප්‍රමාණවත් පියවර ගෙන නොතිබුණි.

4.2 කළමනාකරණ ක්‍රියාකාරකම්

1995 අංක 15 දරන ශ්‍රී ලංකා ගිණුම් හා විගණන ප්‍රමිති පනත සංශෝධනයට අදාළව රාජ්‍ය අංශය අධීක්ෂණය සඳහා (Monitor) මානව සම්පත ලබා ගැනීමේ අවශ්‍යතාවය සහ ඒ සඳහා කාර්යාල ඉඩ පහසුකම්ද ලබා ගත යුතු බව හඳුනාගෙන තිබුණි. එහෙත් පනත සංශෝධනය කර නොතිබියදී එහි සඳහන් කරුණු ක්‍රියාත්මක කිරීමක් ලෙස බාහිර පාර්ශවයන් හා මණ්ඩලය අතර ඇති කර ගත් 2016 දෙසැම්බර් 16 දිනැති හා අංක 1079 දරන ගොඩනැගිලි බදු ගිවිසුම අනුව මේ සඳහා ආපසු ගෙවන ආරක්ෂක තැන්පතුවක් ලෙස මාස 6 ක කුලී මුදලකට සමාන වටිනාකමක් එනම් රු. 1,740,960 ක් 2016 දෙසැම්බර් 20 දින ගෙවා තිබුණද එම මහල 2017 ජූනි 30 දක්වා ඉහත සඳහන් කාර්යයන්ට යොදා ගෙන නොතිබුණි.

4.3 කාර්ය මණ්ඩල පරිපාලනය

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) මණ්ඩලයේ අනුමත කාර්ය මණ්ඩලයට අයත් ඉහළ කළමනාකරණ මට්ටමේ තනතුරු 03ක්, ජ්‍යෙෂ්ඨ මට්ටමේ තනතුරක් හා තෘතීයික මට්ටමේ තනතුරු 02 ක් සඳහා 2009 වර්ෂයේ සිට කොන්ත්‍රාත් පදනම මත බඳවා ගැනීම් සිදුකර තිබූ අතර ඉහළ කළමනාකරණ මට්ටමේ තනතුරු 03 සඳහා නිත්‍ය තනතුරුවලට අනුමත පාරිශ්‍රමිකවලට වඩා ඉහල ප්‍රතිලාභ, එම තනතුරු දරන්නන් සඳහා ගෙවනු ලබන බවත් නිරීක්ෂණය විය.
- (ආ) නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් තනතුරු 2 ක් සඳහා 2017 ජූනි 30 දින වනවිටත් පිළිවෙලින් වර්ෂයක් හා මාස 3 කට වරක් බැගින් කොන්ත්‍රාත් කාලය දීර්ඝ කරමින් තනතුරු පවත්වාගෙන තිබුණි.
- (ඇ) 2003 ජූනි 02 දිනැති අංක පීටීඩී/12 දරන රාජ්‍ය ව්‍යාපාර චක්‍රලේඛයේ 9.3 ඡේදය ප්‍රකාරව, විශේෂයෙන්ම කළමනාකරණ මට්ටමේ පුරප්පාඩු පිරවීම සම්බන්ධව සෑම ආයතනයකම අනුප්‍රාප්තික සැලසුමක් තිබිය යුතු වුවද මණ්ඩලය විසින් එසේ සැලසුම්ගතව ක්‍රියා කර නොතිබුණි.
- (ඈ) එසේම ඉහත “ඇ” හි සඳහන් චක්‍රලේඛයේ 9.7 ඡේදය ප්‍රකාරව, සෑම ආයතනයක්ම වැටුප් හා දීමනා ගෙවීම අනුමත බඳවා ගැනීමේ හා උසස් කිරීමේ පරිපාටියක් මත සිදු කළ යුතු වුවද, මණ්ඩලය විසින් තනතුරු 03 ක් සඳහා එසේ ක්‍රියා කර නොතිබුණි.

5. ගිණුම් කටයුතුභාවය සහ යහපාලනය

5.1 අයවැය ලේඛනමය පාලනය

සමාලෝචිත වර්ෂයේ අයවැයගත හා තථ්‍ය වියදම් අයිතම්වල සියයට 11 සිට 117 දක්වා පරාසයක විචලනයන් පැවතීමෙන් මූල්‍ය පාලන උපක්‍රමයක් ලෙස අයවැය ලේඛනය යොදා ගැනීමේ දුර්වලතාවයක් පැවති බව නිරීක්ෂණය විය.

6. පද්ධති හා පාලනයන්

විගණනයේදී නිරීක්ෂණය වූ පද්ධති හා පාලන ක්ෂේත්‍රවල අඩුපාඩු වරින් වර මණ්ඩලයේ සභාපතිවරයාගේ අවධානයට යොමු කරන ලදී. පහත සඳහන් පාලන ක්ෂේත්‍රයන් කෙරෙහි විශේෂ අවධානය යොමු කළ යුතුය.

පද්ධති හා පාලන ක්ෂේත්‍ර	නිරීක්ෂණ
-----	-----
(අ) මූල්‍ය ප්‍රකාශන සමීක්ෂණය	විධිමත් මාර්ගෝපදේශ සහිතව හා කාලීනව මූල්‍ය ප්‍රකාශන සමීක්ෂණය නොකිරීම.
(ආ) කාර්ය මණ්ඩල පරිපාලනය	බඳවා ගැනීමේ පරිපාටි හා තනතුරු පුරප්පාඩු පිරවීම විධිමත් නොවීම.